



(අටවැනි පාර්ලිමේන්තුව — පළමුවැනි සභාවාරය)

අංක 26.]

පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය

2015 දෙසැම්බර් මස 02 වැනි බදාදා පූ. හා. 9.30 ට

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

88/'15

1.

ගරු වාසුදේව නානායක්කාර මහතා, — අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

(අ) ශ්‍රී ලංකා නීති විද්‍යාලය තුළ අධ්‍යාපන කටයුතු සහ විභාග කටයුතු සිදුවන්නේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනෙන්ම බව එතුමා දන්නෙහිද?

(ආ) (i) 2014 වසරේ නීති විද්‍යාල සිසුන්ගේ විභාග ප්‍රශ්න පත්‍ර ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නිකුත් කර තිබීම හේතුවෙන් සිංහල හා දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරූ සිසුන්ට එක්වරම ඉංග්‍රීසි මාධ්‍යයට මාරුවීමට සිදුවීම නිසා එම සිසුන්ට බලවත් අසාධාරණයක් හා අපහසුතාවයක් ඇතිවූ බවත්;

(ii) මෙම කාරණය නිසා හිටපු අග්‍රවිනිශ්චයකාරතුමා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කර ඇති බවත්;

එතුමා තවදුරටත් දන්නෙහිද?

(ඇ) මින් ඉදිරියට නීති විද්‍යාලයේ සිසුන්ගේ විභාග සඳහා නිකුත් කරනු ලබන ප්‍රශ්න පත්‍ර රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා උපදෙස් ලබාදෙන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

127/'15

2.

ගරු විජිත හේරත් මහතා, — ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

(අ) (i) හැටන් නගරයේ දුඹුරුගිරිය ප්‍රදේශයේ ලෝක බැංකු ආධාර මත ඉදි වූ නිවාස සමූහයක සිංහල, දෙමළ සහ මුස්ලිම් පවුල් 35ක් පමණ, වර්ෂ 33කට අධික කාලයක් තුළ පදිංචිවී සිටින බවත්;

(ii) මෙම පදිංචිකරුවන්ගෙන් කොටසකට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් නීත්‍යානුකූල ඉඩම් ඔප්පු ලබාදී ඇති බවත්;

(iii) වටවල වැවිලි සමාගම විසින් මෙම නිවැසියන්, නිවාසවලින් ඉවත්කර, එම භූමිය සමාගමට අත්පත්කර ගැනීම සඳහා අධිකරණමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) හැටන්-දික්ඔය නගර සභාව මෙම නිවැසියන් පදිංචි භූමිය පවරා ගැනීම සඳහා ඒකමතිකව යෝජනාවක් සම්මත කර ඇති බවත්;

(2)

- (ii) මෙම භූමිය සමාගමට පවරා ගැනීම වළක්වා සාධාරණය ඉටුකර ගැනීම සඳහා එම නිවැසියන් විසින් ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ අදාළ දේශපාලනඥයන් දැනුවත් කර ඇති බවත්;

එතුමා තවදුරටත් දන්තෙහිද?

- (ඇ) (i) මෙම කරුණු සැලකිල්ලට ගෙන වටවල සමාගමේ බලපෑම්වලින් මෙම නිවැසියන්ව මුදවාගෙන ඔවුන්ගේ නිවාස අයිතිය තහවුරු කරදීම සඳහා මැදිහත් වන්නේද;

- (ii) එසේ නම්, ඒ සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

148/'15

3.

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) මේ වනවිට දරුවන් දෙදෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් විද්‍යා, තාක්ෂණ, වාණිජ හා කලා යන විෂය ධාරාවන් හතර යටතේ අධ්‍යාපනය ලබන මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය බරපතල ගොඩනැගිලි අර්බුදයකට මුහුණ පා සිටින බවත්;
- (ii) නේවාසිකාගාරය, ශ්‍රවණාගාරය සහ තෙමහල් නව ගොඩනැගිලි ඉදිකිරීම ආරම්භ කළද, පසුගිය ජනවාරි මස 15 දින සිට එම සියලු ඉදිකිරීම් අතරමග නවතා දමා ඇති බවත්;
- (iii) ක්‍රීඩාපිටිය සඳහා බිම් කොටස් පවරාගනු ලැබුවද, එහි ඉදිකිරීම් ප්‍රමාද වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) මෙම විදුහලේ නේවාසිකාගාරය ඉදිකිරීම සඳහා කටයුතු කරන්නේද;

- (ii) එසේ නම්, එම දිනය කවරේද;

- (iii) නවතා දමා ඇති අනෙකුත් ඉදිකිරීම් ආරම්භ කරන දිනය කවරේද;

- (iv) දහස් ගණනක් වූ දරුවන්ට අත්‍යාවශ්‍ය ක්‍රීඩා පහසුකම් ලබාදීම සඳහා පිටිය සකස් කරන්නේද;

- (v) නොඑසේ නම්, ඒ මන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය වසා දැමීමේ උත්සාහයක් ඇතැයි ප්‍රචාරය වන මතයේ සත්‍ය අසත්‍ය බව එතුමා මෙම සභාවට හෙළිකරන්නෙහිද?

- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

199/'15

4.

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, — නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 2014 අප්‍රේල් 5 දින සිට 11 දින දක්වා කොලොම්බියාවේ පැවති ලෝක නාගරික සමුළුවට (WUF) සහභාගි වූ ශ්‍රී ලංකා (රජයේ) නියෝජිත කණ්ඩායමේ සාමාජිකයන්ගේ නම් කවරේද;

- (ii) ඒ වනවිට ඔවුන් දැරූ රජයේ තනතුරු කවරේද;

- (iii) එම නියෝජිත කණ්ඩායම තෝරා ගැනීමේ පදනම කවරේද;

(3)

- (iv) එම සංචාරය සඳහා වියදම් කළ මුදල කොපමණද;
 - (v) එක් එක් අය වෙනුවෙන් දරන ලද වියදම වෙන් වෙන් වශයෙන් කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) එම සංචාරය සඳහා පාසල් ශිෂ්‍යයෙක් සහභාගී වූයේද;
- (ii) එසේ නම්, ඔහුගේ නම, පාසල සහ ඔහුගේ එවකට වයස කවරේද;
- (iii) ඔහුට පමණක් එම අවස්ථාව ලබාදීමේ විශේෂත්වය කවරේද;
- (iv) උක්ත සංචාරය සඳහා එම ශිෂ්‍යයා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමතිය ලබාගත්තේ නම්, එම ලිපිය සභාගත කරන්නේද;
- (v) මෙම සංචාරය සඳහා විදේශ අමාත්‍යාංශයේ අනුමතිය ලබාගත්තේ නම්, එම ලිපිය සභාගත කරන්නේද;

යන්නන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

200/'15

5.

ගරු අනුර දිසානායක මහතා, — ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පවතින පාඨමාලා කවරේද;
- (ii) එම එක් එක් පාඨමාලාව හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව අධ්‍යයන වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) උක්ත විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන විදේශීය හා දේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව අධ්‍යයන වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
- (ii) වෛද්‍ය පීඨයට විදේශීය ශිෂ්‍යයන් බඳවාගැනීමේ නිර්ණායක කවරේද;
- (iii) එම විදේශීය ශිෂ්‍යයන්ගේ නම්, ඔවුන් කුමන රටක පුරවැසියෙකුද යන වග, විශ්වවිද්‍යාල ප්‍රවේශ සුදුසුකම් සහ ඔවුන්ගෙන් අය කළ මුදල අධ්‍යයන වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා සභාගත කරන්නෙහිද?

- (ඇ) (i) උක්ත විශ්වවිද්‍යාලයේ හෙද පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව කවරේද;
- (ii) ඔවුන්ගේ නම්, උසස් පෙළ විෂය ධාරාව, උසස් පෙළ ප්‍රතිඵල සහ Z අගය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්නන් එතුමා සභාගත කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

202/'15

6.

ගරු හේමා විතානගේ මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ, වලව විශේෂ කලාපයේ ජීවත්වන ජනතාවට ඔවුන් ජීවත්වන භූමියේ නිසි අයිතිය පැවරී නොමැති බවත්;
- (ii) පසුගිය සමයේ දේශපාලන හිතවත්කම් මත හිමිකම් පත්‍ර ලබාදී ඇති බවත්;

(4)

- (iii) දැනට මෙම ඉඩම් හිමියන් සඳහා ඔප්පු ලබා දීමට යැයි පවසා ඉඩම් ඇස්තමේන්තුවක් සිදුකර ගෙන යන බවත්;
 - (iv) මෙම ක්‍රමවේදය තුළ විනිවිදභාවයක් නොමැති බවත්;
- එතුමා දන්තෙහිද?
- (ආ) (i) මෙම කලාපයට අයත් ඉඩම් හිමියන් සංඛ්‍යාව කොපමණද;
 - (ii) ඒ අතරින් මේ වනවිට හිමිකම් ඔප්පු ලබාදී ඇති ඉඩම් හිමියන් සංඛ්‍යාව කොපමණද;
 - (iii) උක්ත (අ)(ii) හි සඳහන් හිමිකම් පත්‍ර ලබාදීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
 - (iv) උක්ත (අ)(iii) හි සඳහන් ඇස්තමේන්තුව සිදු කරන පදනම කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) මේ වනවිට හිමිකම් ඔප්පු ලබා දී නොමැති ඉඩම් හිමියන්ට විනිවිදභාවයකින් යුතුව හිමිකම් ඔප්පු ලබා දීම සඳහා යෝජිත වැඩපිළිවෙළක් තිබේ නම්, එය කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
 - (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

ප්‍රධාන කටයුතු ආරම්භයේ දී යෝජනා පිළිබඳ දැනුම්දීම

1. පාර්ලිමේන්තුවේ සභානායකතුමා,— පාර්ලිමේන්තුවේ කටයුතු,— නායක පත්‍රයේ ප්‍රධාන කටයුතුවල අංක 1 දරන විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ අංක 7 දරන ස්ථාවර නියෝගයෙහි සහ 2015.11.28 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ විධිවිධානයන්ගෙන් නිදහස් විය යුතු ය.
 2. ගරු ජානක වක්කුඹුර මහතා,— පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ අවසරය (අංක 1),— පහත සඳහන් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දිය යුතුය:—
“රොෂාන් රණසිංහ ජනසහන පදනම සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.”
 3. ගරු කේ. කාදර් මස්තෘන් මහතා,— පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ අවසරය (අංක 2),— පහත සඳහන් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දිය යුතුය:—
“ශ්‍රී ලංකා හිරා පදනම සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.”
 4. ගරු කේ. කාදර් මස්තෘන් මහතා,— පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ අවසරය (අංක 3),— පහත සඳහන් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දිය යුතුය:—
“අල්මනාර් විදුහල සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.”
 5. ගරු කේ. කාදර් මස්තෘන් මහතා,— පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ අවසරය (අංක 4),— පහත සඳහන් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දිය යුතුය:—
“හිස්බුල්ලාහ් පදනම සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.”
-

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

*1.

විසර්ජන පනත් කෙටුම්පත (2016) — (නවවැනි වෙන් කළ දිනය) — විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2015 නොවැම්බර් 20) [1]

*2.

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා, — ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව, — ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුව විසින් ජනාධිපති ධුරය දරන තැනැත්තාගේ වැටුප, දීමනා හා විශ්‍රාම වැටුප් හිමිකම යෝජනා සම්මතයෙන් නිශ්චය කළ යුත්තේ ය.

ජනාධිපති ධුරය දරන තැනැත්තාගේ විශ්‍රාම වැටුප් හිමිකම, එම ධුරය දැරීම අවසන් වීමට පෙරාතුවම ලැබීමට හිමිකම තිබූ වැටුපට සමාන මුදලක් වියයුතු බව 1986 මාර්තු මස 04 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා සම්මතය මගින් නිශ්චය කරන ලදී.

ඊට අනුකූලව, 1988 වර්ෂයේ සිට ඉදිරියට හිටපු ජනාධිපතිවරයන් වන ජේ.ආර්. ජයවර්ධන මහතාට, ඩී.බී. විජේතුංග මහතාට, හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ වැන්දඹු බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට සහ හිටපු ජනාධිපති වන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ගෙවනු ලැබූ විශ්‍රාම වැටුප ජනාධිපතිවරයාගේ වැටුපට සමාන මුදලක් වූ මාසයකට රු. 25,000/- ක් විය.

2006 නොවැම්බර් මස 23 වැනි දින නිකුත් කරන ලද 06/2006 දරන රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයක් මගින් 2006.07.01 දින සිට බලපවත්වන පරිදි එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැටුප මාසයකට රු. 25,000/- සිට රු. 97,500/- දක්වා ප්‍රතිශෝධනය කරන ලදී. අමාත්‍යවරයන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ පාරිශ්‍රමික හෝ දීමනා ද ප්‍රතිශෝධනය කරන ලදී.

අමාත්‍යවරයන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ පාරිශ්‍රමික හෝ දීමනා ප්‍රතිශෝධනය කිරීමට සමගාමීව කලින් සිටි අමාත්‍යවරයන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ විශ්‍රාම වැටුප් ද ප්‍රතිශෝධනය කරන ලදී. ජනාධිපතිවරයාගේ වැටුප ප්‍රතිශෝධනය කිරීමට අනුකූලව හිටපු ජනාධිපති වන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ගෙවනු ලබන විශ්‍රාම වැටුපෙහි පමණක් කිසිදු ප්‍රතිශෝධනය කිරීමක් සිදු වී නොමැත.

ඉහත කී වැටුප් ප්‍රතිශෝධනයේ ප්‍රතිඵලයන් වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනට ගෙවනු ලබන රු. 97,500/- ක මාසික විශ්‍රාම වැටුපට අනුව සලකන විට, මාසයකට රු. 25,000/- ක මාසික විශ්‍රාම වැටුපක් දැනට ලබන හිටපු ජනාධිපති වන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ විශ්‍රාම වැටුප් හිමිකමෙහි විෂමතාවයක් පැන නැගී ඇත.

ඉහත සඳහන් විෂමතාවයන් නිවැරදි කිරීම සාධාරණ හා යුක්ති සහගත යැයි අදහස් කරන බැවින්—

(අ) හිටපු ජනාධිපති වන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මාසික විශ්‍රාම වැටුප් හිමිකම රු. 25,000/- සිට රු. 97,500/- දක්වා ප්‍රතිශෝධනය කිරීමටත්;

(ආ) හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ වැන්දඹු බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට රු. 97,500/- ක වැටුපෙන් 2/3 කට සමාන මාසික විශ්‍රාම වැටුපක් ගෙවීමට;

සහ

(ඇ) 2016.01.01 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි ඉහත සඳහන් විශ්‍රාම වැටුප් හිමිකම් ප්‍රතිශෝධන ක්‍රියාත්මක කිරීමටත්;

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*3.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය, — ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග, — 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු, එම පනතේ 20 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 පෙබරවාරි 26 දිනැති අංක 1903/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*4.

මුදල් අමාත්‍යාංශය, — මුදල් පනත යටතේ නියෝග, — 2004 අංක 11 දරන මුදල් පනතේ 22 වැනි වගන්තිය සමග කියවිය යුතු 26 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 මැයි 18 දිනැති අංක 1915/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.11.03 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*5.

මුදල් අමාත්‍යාංශය, — දේශීය ආදායම් පනත යටතේ යෝජනාව, — 2015.09.23 දින ඉදිරිපත් කරන ලද, ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු පැහැර හැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ සිංගප්පූර් ජනරජයේ ආණ්ඩුව අතර, 2014 අප්‍රේල් මස 03 වැනි දින ඇතිකරගත් ගිවිසුම, 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 97(1)(අ) වගන්තිය යටතේ අනුමත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*6.

මුදල් අමාත්‍යාංශය, — මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය, — ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සමග කියවිය යුතු, 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මුද්දර ගාස්තු සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2014 සැප්තැම්බර් 30 දිනැති අංක 1882/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*7.

මුදල් අමාත්‍යාංශය, — රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත යටතේ නියෝගය, — 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතේ 13(1)(ඇ) වැනි වගන්තිය සහ 16 වැනි වගන්තිය සමග කියවිය යුතු, 112 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 මාර්තු 25 දිනැති අංක 1907/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.11.21 වැනි දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*8.

මුදල් අමාත්‍යාංශය, — මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය, — 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මුද්දර ගාස්තු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2015 සැප්තැම්බර් 21 දිනැති අංක 1933/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.11.21 වැනි දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*9.

මුදල් අමාත්‍යතුමා, — නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය, — 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2015 ඔක්තෝබර් 2 දිනැති අංක 1934/40 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.11.21 වැනි දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*10.

මුදල් අමාත්‍යතුමා, — සුරාබදු ආඥා පනත යටතේ නිවේදනය, — කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ, 22 වැනි වගන්තියෙහි (1) වැනි උපවගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2015 ඔක්තෝබර් 2 දිනැති අංක 1934/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.11.21 වැනි දින ඉදිරිපත් කරන ලද නිවේදනය අනුමත කළ යුතු ය.

(අංක 975, 976 සහ 977 දරන සුරාබදු නිවේදන)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*11.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමා, — ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ කරන නියෝගය, — 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 54 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිර්දේශය මත විදුලිබල (විදුලි පරීක්ෂකවරුන්ගේ කාර්යය, කර්තව්‍ය හා කාර්යය පටිපාටි) පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 ජුනි 8 දිනැති අංක 1918/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.11.21 වැනි දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*12.

අධිකරණ අමාත්‍යතුමා සහ බුද්ධගාසන අමාත්‍යතුමා, — සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ කරන නියමය, — 2002 අංක 25 දරන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනතේ 2 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 අගෝස්තු 6 දිනැති අංක 1926/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.11.21 වැනි දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

*13.

මුදල් අමාත්‍යතුමා, — සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය, — කලින් කලට සංශෝධනය කරන ලද (52 වැනි අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 28 (අ) වැනි වගන්තිය සමඟ කියවිය යුතු, 16 (ඇ) වගන්තිය යටතේ සුරාබදු බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2015 පෙබරවාරි 13 දිනැති අංක 1901/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නිවේදනය අනුමත කළ යුතු ය.

(අංක 973 දරන සුරාබදු නිවේදනය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.

[1]

“පනත් කෙටුම්පත දැන් දෙවැනි වර කියවිය යුතුය” යනුවෙන් යෝජනා කරන ලදින්, ප්‍රශ්නය සභාභිමුඛ කරන ලදී.